

2019.04.25 වන දින පෙ.ව. 10.00 ට පමණ සීතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී

පවත්වන ලද නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා රැස්වීමේ වාර්තාව.

සභභාගී වූ :

- 1. ගරු කාරක සභා සභාපති - කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා
- 2. ගරු කාරක සභික - ඇම්.ඒ. මේරි මාග්ට මැතිතුමිය
- 3. ගරු කාරක සභික - ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා
- 4. ගරු කාරක සභික - ඩබ්.ඩී. චිත්තක දේවිනිද සමරවීර මැතිතුමා
- 5. ගරු කාරක සභික - ඇම්.ඩී. මාලනී වන්දුලතා මැතිතුමිය

සභභාගී නොවූ

- 1. ගරු කාරක සභික - එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමා
- 2. ගරු කාරක සභික - ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා
- 3. ගරු කාරක සභික - දනුෂ්කි ප්‍රභානි අල්මේදා මැතිතුමිය
- 4. ගරු කාරක සභික - ඩී.ඩී.අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා
- 5. ගරු කාරක සභික - එස්. වන්දුකුමාර් මැතිතුමා
- 6. ගරු කාරක සභික - දොණ ප්‍රකාසම් ග්‍රැන්සිස් මැතිතුමා

සභභාගී වූ නිලධාරීන් :

- 1. ලේකම් - කේ.ඒ වන්දන පද්මසිරි මයා
- 2. ප්‍රධාන කළමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යා මාලනී මිය
- 3. කාර්යභාර නිලධාරී - කහහේන - ජී. වමරි පත්මලතා මිය
- 4. පුස්තකාලයාධිපති - හංවැල්ල - එස්.එම්. රංජනී මිය
- 5. පුස්තකාලයාධිපති - පාදුක්ක - එම්.ජී. වන්දුරත්න මයා
- 6. ප්‍රධාන සංවර්ධන නිලධාරී - කේ.ජී. ශර්මිලා දුෂානි මිය
- 7. සංවර්ධන නිලධාරී - ඩී.ජී. ඉෂානි කමලිකා මිය
- 8. තාක්ෂණ නිලධාරී - හංවැල්ල - එච්.යූ. නිශාන්ති මිය.
- 9. පුස්තකාල සහායක - කහහේන - එම්.ඩී. දුලිකා ලක්මිණි මිය
- 10. පුස්තකාල සහායක - කොස්ගම - කේ.පී. කුමුදිනී ප්‍රියන්තා මිය
- 11. පුස්තකාල සහායක - හංවැල්ල - කේ.පී. නිල්මිණි මිය
- 12. සෞඛ්‍ය කම්කරු - එච්.ඒ. වත්සලා විනෝදනී

නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාවට පැමිණි සියලු මන්ත්‍රීවරුන් හා ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය සාදරයෙන් පිළිගත් ගරු කාරක සභා සභාපතිතුමා කාරක සභාවේ කටයුතු ආරම්භ කරන ලදී.

**01. ලිපි ලේඛණ සලකා බැලීම.**


1. වග, කහහේන, කහහේන මහජන පුස්තකාලයේ අරුණළු පාඨක සමාජය විසින් “පාඨකයින්ගේ ප්‍රයෝජනය සඳහා “අරුණ” පුවත්පත කහහේන මහජන පුස්තකාලය සඳහා ලබාදෙන ලෙස ඉල්ලීම.” යන හිසින් යුතුව 2019.04.21 දිනැතිව දැනට ඉතා ජනප්‍රිය සතිඅග පුවත්පතක් වන “සතිඅග අරුණ” පුවත්පත මෙම පුස්තකාලය වෙත නොලැබීම විශාල අඩුපාඩුවක් ලෙස දැනී ඇති බැවින් එම පුවත්පත කහහේන පුස්තකාලය වෙත ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, “සතිඅග අරුණ” පුවත්පත කහහේන, දඹෙල්ල, පාදුක්ක සහ කොස්ගම මහජන පුස්තකාල සඳහා ලබාගැනීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.
  
2. කහහේන මහජන පුස්තකාලය විසින් “ක්‍රියාකාරී සැලැස්ම - මැයි මාසය” යන හිසින් යුතුව 2019.04.24 දිනැතිව කහහේන මහජන පුස්තකාලයේ මැයි මාසයට නියමිත ක්‍රියාකාරී සැලැස්මට අනුව වෙසක් උත්සවය නිමිති කරගෙන කඩල දන්සලක් 2019.05.18 දින ප.ව. 4.00 ට කහහේන මහජන පුස්තකාලය ඉදිරිපිටදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බැවින් ඒ සඳහා අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා අනුමැතිය ලබාදීමට තීරණය කරන ලදී.
  
3. කොස්ගම, ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ මහජන පුස්තකාලය විසින් “ලේ දන්දීමේ කඳවුරක් පැවැත්වීම.” යන හිසින් යුතුව 2019.04.24 දිනැතිව ක්‍රියාත්මක සැලැස්මේ එක් පියවරක් වශයෙන් කොස්ගම මහජන පුස්තකාලය විසින් ලේ දන්දීමේ කඳවුරක් 2019.05.29 වන බදාදා දින පෙ.ව. 9.30 ට කොස්ගම මහජන පුස්තකාලයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බැවින් ඒ සඳහා අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා අනුමැතිය ලබාදීමට තීරණය කරන ලදී.
  
4. පාදුක්ක මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපති විසින් “පුස්තකාල ජංගම සේවා පැවැත්වීම.” යන හිසින් යුතුව 2019.04.23 දිනැතිව පාදුක්ක මහජන පුස්තකාලය මගින් ජංගම සේවාව 2013.11.10 දින සිට 2016.09.13 දින දක්වා ජංගම සේවා 03 ම අඛණ්ඩව හා විධිමත්ව පවත්වාගෙන ගිය අතර මේ වනවිට උඩගම හා හල්පේ ජංගම සේවා විවිධ හේතූන් මත අකාර්මණ්‍ය වී ඇති නමුත් මානිංගල දහම් පාසලේ ජංගම සේවාව මේ දක්වා අඛණ්ඩව පවත්වාගෙන යන බව දක්වමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ පිළිබඳව සොයා බලා අංගමුව සහ වේරගල දහම් පාසලේ ආශ්‍රිතව ජංගම සේවා දෙකක් ඇතිකිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

5. ගවේෂණ පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් “පර්යේෂණ හා සංවර්ධන ආයතනයෙන් නිකුත් කරනු ලබන “ගවේෂණ” සභරාව ප්‍රාදේශීය පුස්තකාල වෙත නිකුත් කිරීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව මෙම “ගවේෂණ” සභරාවේ පිටපත් සිතාවක ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන මහජන පුස්තකාල වෙත මිලදී ගන්නා ලෙසත් මිල රු. 100 ක් වන සභරාව වසරකට කලාප 04 ක් නිකුත් කරන අතර රු. 800.00 ක් ගෙවා වාර්ෂිකව දායකත්වය ලබාගැනීමෙන් සභරාව නිකුත් වූ විගස ම ලබාගත හැකි බවත් අප ප්‍රදේශයේ සිදුකරනු ලබන පර්යේෂණ, පර්යේෂණමය සොයාගැනීම් හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් /වැඩසටහන් සම්බන්ධයෙන් වූ ලිපි/පුවත් ද “ගවේෂණ” සභරාවේ පළ කිරීම සඳහා ලබාදිය හැකි බව දක්වමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මෙම “ගවේෂණ” සභරාව පිටපත් 5 බැගින් පුස්තකාල 5 සඳහා මිලදී ගැනීමට කමිටුව තීරණය කරන ලදී.
  
6. සිතාවක ප්‍රාදේශීය සභාවට අයත් මහජන පුස්තකාල සඳහා කතුවරුන් විසින් යොමුකරන ලද පහත සඳහන් පොත් පිටපත් 5 බැගින් පුස්තකාල 5 සඳහා මිලදී ගැනීමට කමිටුව තීරණය කරන ලදී.

පොත් නම	කර්තෘගේ නම	වටිනාකම
i. හතේ පන්තිය	ඩොනල්ඩ් කලුආරච්චි මහතා	රු. 230/-
ii. ෂෙරීනා	ඩොනල්ඩ් කලුආරච්චි මහතා	රු. 250/-
iii. භාව විරේචන	ධර්මවංශ කිත්සිරි චිරසූරිය මහතා	රු. 125/-
iv. සිංහල දනව්ව 14 වැනි කොටස	මනීපාල කටුවාවල මහතා	රු. 650/-
v. සමාජ විද්‍යාව	බී.ඒ. ටෙනිසන් පෙරේරා මහතා	රු. 400/-
vi. තෘප්තිමත් මාපියන් හා වර්තවත් දරුවන්	රනිල් කුමාරනායක මහතා	රු. 400/-
vii. සමාජ විද්‍යාව විවාහය පිළිබඳ මෑතකාලීන ප්‍රවණතා	නදීරා ජයතුංග මහත්මිය	රු. 300/-
viii. පූව් මහත්තයා	කඩවත ගුණානන්ද හිමි	රු. 120/-

අද දින පැවති නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා රැස්වීමේදී ගන්නා ලද ඉහත සඳහන් තීරණ ඇතුළත් නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා වාර්තාවට එකඟ වෙමින් පහත අත්සන් තබමි.

1.ගරු කාරක සභා සභාපති - කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා

  
.....

2.ගරු කාරක සභික - එම්.ඒ. මේරි මාලුට මැතිතුමිය

  
.....

3.ගරු කාරක සභික - ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා

  
.....

4.ගරු කාරක සභික - ඩබ්.ඩී. වින්තක දේවිනද සමරවීර මැතිතුමා

  
.....

5.ගරු කාරක සභික - මාලනී වන්දනා මැතිතුමිය

  
.....

කාරක සභාවේ වැඩ කටයුතු **20.04.2020** පමණ නිමාවට පත්විය.

2019.04.25 වන දින

සිතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී.